






පිළිතුරු පත්‍රය - 1 පත්‍රය

ප්‍රශ්න අංකය	පිළිතුරු	කොටස් ලකුණු	මුළු ලකුණු			කොටස් ලකුණු	මුළු ලකුණු
01	41 37	01 01	02 02	11	$\frac{6}{360}$ $\frac{1}{60}$	01	02
02	11 $1 \times 8 + 0 \times 4 + 1 \times 2 + 1 \times 1$	01	02	12	ii		02
03	X^2 $X^6 \div X^4$	01	02	13	$(x + 1)(x - 1)$ $X^2 - 1^2$	01	02
04	21 $200\text{cm} \times 10\text{cm} = 2000\text{cm}^3$	01	02	14	$\frac{4b}{3}$ $\frac{5b - b}{3}$	01	02
05	$\frac{y - c}{m} = x$ $Y - c = mx$	01	02	15	5 $3 \times 3 - 2 \times 2$	01	02
06	5300		02	16	12 $\frac{p}{3} = 4$	01	02
07	ii iv	01 01	02 02	17	$a = 60^0$ $a + 45^0 = 105^0$	01	02
08		01 01	02 02	18	$\frac{3}{4}$		02
09	360cm^2 $30\text{cm} \times 12\text{cm}$	01	02	19			02
10	මාතය = 25 මධ්‍යස්ථය = 28	01 01	02 02	20	 c දැක්වීම	01	02

